

වෙළඳපොල කළබඳීනිය එළඹින නව ගෝලීය මූලන අර්බුදයක් සලකුනු කරයි

Market turmoil signifies a new global financial crisis in the making

2013 සැප්තැම්බර 03

සිය “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන යටතේ එක්සත් ජනපද ගෙවිරල් මහ බැංකුව, හාන්චිගාර බැඳුම්කර මිලට ගැනීමේ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට පටන්ගැනීම් සමග, ප්‍රධාන හා පාලනය කිරීමේ හැකියාවකින් තොර අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය කවයන්හි කනස්සල්ල වැඩ්මින් තිබේ.

පසුගිය මැයි මාසයේ බැංකුව පලමු වතාවට තමන් “කප්පාදුව” පටන් ගන්නා බවට ඇගතුම් කරමින් ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන ඉවත්කර ගැනීම ඇරුණීමේ ප්‍රතිපලයක් ලෙස, සම්පේක්ෂන ප්‍රග්ධනය ඉවතට ඇදි යදිදි, ර්නියා “නැගී එන වෙළඳපොලවල්” ජ්වායේ මූදලෙහි හා කොටස් වෙළඳපොලවල වර්ධනය වන කැලඹීමකට මූහුනුදී ඇතේ.

වසරකට බොලර ව්‍යිලියනයක් තරම් වන හාන්චිගාර බැඳුම්කර හා උකස් පිවුබලය සහිත සුරකුම් එක්සත් ජනපද මහ බැංකුව විසින් මිලට ගන්නා එම වැඩිහිටිවෙළ යටතේ, පොලී අනුපාතික වාර්තාගත මට්ටම් කරා පහත වැටුනි. වැඩසටහන ඉලක්ක කර තිබුනේ. අර්බුදයට වගකිවයුතු එම කොටස් වලම වාසි වැඩිකිරීමට ය. 1930 ගනන් වලින් මෙටිට එක්සත් ජනපදය අත් විදින තරකම සමාජ අර්බුදය හමුවේ එමගින්, තවත් මූල්‍ය බුබුලක් නිර්මානය වීමේ කොන්දේසි බිඛි කෙලේය.

එක්සත් ජනපදයේ පොලී අනුපාත පහත හෙලීම මගින්, ඉතා අඩු පොලියට නයට ගෙන නැගී එන වෙළඳපොලවල, එක්සත් ජනපදය තුළදී ලැබිය තොහැකි ඉහළ ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය කිරීමට මූල්‍ය සම්පේක්ෂකයින්ට හැකියාව ගෙන දුන් “ලාභ වෙළඳාම” හිස එසවිය. ගිනැන්ෂල වයිමිස් පත්‍රයට අනුව, 2010 වසරේ පටන් නැගී එන වෙළඳපොලවලට ගලා ආ ප්‍රාග්ධන ප්‍රවාහය වසරකට බොලර ව්‍යිලියනයක් කරා ලගා විය. මෙය දියුනු අර්ථිකයන් අනුගමනය කළ “අසම්මත මූල්‍ය ප්‍රතිපත්තිවල” ප්‍රතිපලයක් විය.

දැන් “කප්පාදුව” හා එක්සත් ජනපද පොලී අනුපාත ඉහළ යාම අපේක්ෂා කරමින් සම්පේක්ෂන ප්‍රාග්ධනය, ප්‍රතිවරුද්ධ දිගාවට ගලා යාමට පටන්ගෙන

තිබේ. නැගී එන ආර්ථිකයන්හි මූදල බාල්ද වීමට පටන් ගැනීමත් සමග, සැලකිය යුතු අලාභ විදිමට පෙර සම්පේක්ෂකයින් සිය මූදල් ඉවත්කර ගැනීමට පෙළඹීමත් සමග ඉවතට ගැලීම වේවත්වී ඇතේ.

හිටපු මෙක්සිකානු හාන්චිගාර ලේකම් ගුලෙර්මේස් ඔරුටිස් ගිනැන්ෂල වයිමිස් පත්‍රයට සඳහන් කර ඇති පරිදි, අප්ලේල් මාසයේ පටන් ඉන්දුනීසියාවට සිය විදේශ විනිමය සංවිතයෙන් සියයට 14ක් ද ඉන්දියාවට සියයට 5.5ක් පමණ ද අහිමිවී ඇතේ. මෙම පිඩිනය දිගටම පැවතියෙනාත්, පුරුන පරිමානයේ ගෙවුම් ගේජ අර්බුදයක් වර්ධනය විය හැකි අතර එම තත්වය තුරකිය, පුක්රේනය හා දකුනු අල්පිකාවට මෙන්ම වෙනත් රටවලටත් බලපානු ඇතේ.

ඉන්දියානු රුපියල 2013 වසරේ මේ දක්වා සියයට 20න් අවප්‍රමානය වී ඇති අතර ආර්ථික වර්ධනය 2002-2011 අතර පැවති සියයට 7.7ක සාමාන්‍ය වර්ධන මට්ටමේ සිට සියයට 4.4 දක්වා පහත වැට් ඇතේ. උද්ධමනය ද අයවැය හිගයන් ද වැඩ්මිවෙමින් තිබේ.

වසර ආරම්භයේ පටන් තුරකි ලිරාව සියයට 14න් පමණ පහත වැට් ඇති අතර කොටස් වෙළඳපොල සියයට 25න් ලුහුවා හියේය. පසුගිය දැකවල තුරකියේ අර්ථික ප්‍රසාරනය බොහෝකොටම සිදුවූයේ මූල්‍ය හා නය බුබුලක් නිර්මානය වීමේ ප්‍රතිපලය ලෙස ය. දැන් විගයෙන් එහි පුලු. බෙකිමින් තිබේ. ලිරාව දිගටම පහත හියෙනාත්, එරටට විදේශ මූදලින් ගෙවිය යුතු නය ගෙවාගැනීමට තොහැකි වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැතකදී කළ තක්සේරුවකට අනුව, “තුරකියේ විශාල විදේශ් අරමුදල් අවශ්‍යතා නිසා, ප්‍රාග්ධන ගලනය ආපසු හැරීමකට නිරාවරනය වී ඇතේ. එවැන්නක් සිදුවූවෙනාත් ආර්ථික වර්ධනය කඩා වැටෙනු ඇතේ.”

1997-98 ආසියානු මූල්‍ය අර්බුදය ප්‍රතිපරිනය වීමේ අන්තරාය මතුකරමින්, තුරකියේ ගැටුප් නැගී එන ආර්ථිකයන් පෙළක ම ප්‍රතිතිම්බනය වන්නේ එත් ව්‍යාපෘති විසා විශාල පරිමාවකිනි. එවන් රටවලට දියුනු රටවලින් “විතැන්වී” 2008 කඩාවැටීම හමුවේ ගෝලීය ආර්ථිකයට උත්තේර්ජනයක් සැපයිය හැකිවනු ඇතැයි යන ප්‍රකාශ කුඩාපට්ටම්වී ඇතේ.

නැගී එන වෙළඳපොලවල අර්බුදයකින් ලෝක ආර්ථිකය ආරක්ෂාකර ගැනීමේ වැයමක් ලෙස “තවත් ආරක්ෂක වැටවල්” ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර

මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලැගාඩි කැදුවමක් කර ඇත. එහෙත් කිසිවක් සංපුරුක්තව යෝජනා කෙරී නැත. කෙසේ වෙතත් පිටතට ගොයාම වේගවත් වන විටකදී එසේ ගොයන අරමුදල්වල ප්‍රමානය සැලකිල්ලට ගන්නා කළ ජාම්ං එය පාලනය කිරීමට අපොහොසත් වනු ඇත.

එක්සත් ජනපද මහ බැංකුව, සිය ප්‍රතිපත්තිවල දේශීය බලපෑම ගැන පමණක් තමන් උනන්දු වන බව පවසමින් ජාත්‍යන්තර තත්ත්වය සඳහා එහි වගකීමෙන් මුළුම්තින්ම පාහේ අත සේදාගෙන ඇත. මෙය සියයට නාවන්නේ, 1973දී බොලරය වැටීම පිළිබඳව යුරෝපීය කනස්සල්ල පලුවන තතු හමුවේ භාන්ඩාගාර ලේකම් ජේෂ්න් කොනලි කළ කුපුකට ප්‍රකාශයකි. එනම්, “එය අපගේ මුදලයි, එහෙත් බෙගේ ගැවැලුවයි” යන්න ය. හතලිස් වසරකට පෙර අනුගමනය කළ ආකුමනකාරී ආර්ථික පිළිවෙත දැන්, ලෝකය පුරා එක්සත් ජනපද අවශ්‍යතා ලුහුබැඳ යාමේදී දැඩි වන මිලිටරිවාදය සමඟ අත්වැළ බැඳෙනෙන එය වඩාත් ඉහළ තැනකට එස්වී තිබේ.

කිසිදු ජාත්‍යන්තර විසඳුමක් සාකච්ඡා කරන්නේ හෝ පෙනෙනතෙක් මානයක ඇත්තේ නැත. දකුනු අප්‍රිකානු මුදල් ඇමති ප්‍රවින් ගේඛාන් “මුදල් අස්ථාවර භාවය අවමකර ගැනීමට ගේළිය පරිමානයෙන් සුදුසු හා ගැලපෙන ප්‍රතිචාරයක් දැනීමේම අප අසමතව සිටීම” ගැන පවසා ඇත. මධ්‍යම බැංකුකරුවන්ගේ රස්වීම සේරාතයක් වන වයෝම් ප්‍රාන්තයේ ජැක්සන් හෝලිනිදී කරා කරමින් මෙක්සිකෝවේ මධ්‍යම බැංකුවේ අධිපති ඔගස්ටින් කාස්ටේන්ස් පසුගිය මාසයේදී සඳහන් කළේ, “ප්‍රාග්ධන ගලනයේ අස්ථාවර ස්වභාවය අතියින්ම විනාශකාරී තත්ත්වයකට පත්ව ඇති” බවයි.

මෙම අස්ථාවරත්තවයට යටින් දිවෙන හේතු, කළමනාකරන උපදේශන ආයතනයක් වන බේන් සහ සමාගම විසින් මැතකදී පල කළ වාර්තාවක ගෙනභැර දක්වා තිබේ. මූල්‍ය ආර්ථිකය හා යටින් පවතින සමස්ත ආර්ථිකය අතර සම්බන්ධය “නීරනාත්මක සන්ධිසේරානයකට පැමින ඇති” බව එය පෙන්වා දෙයි. සමස්ත නිමැවුම මන්දාගාමී වන තතු තුළ, මූල්‍ය වත්කම්වල පරිමාව වේගවත් පරාසයකින් ප්‍රසාරනය වන අතර දැන් එය භාන්ඩ හා සේවාවන්හි ගේළිය වට්නාකම මෙන් දහ ගුනයක් දක්වා වර්ධනය වී ඇත.

වෙනත් වවන වලින් කිවහාත්, ගෙබරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකුවල ප්‍රතිපත්ති මගින් දහනය කරන වර්ධනයක් සහිත මූල්‍ය වත්කම්වල ප්‍රසාරනය වන පරිමාව සාපේක්ෂව කුඩා වන අත්තිවාරමේ මුදුන අරක්ගෙන ඇති තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය එන්ට එන්ම ඇතුළතට නැඹුරුව පිරමිච්යකට සමානකම් දක්වයි.

ලාභ සොයා යන ප්‍රාග්ධනයේ සම්පේක්ෂනාත්මක ගො එම මගින් නිර්මානය කළ වත්කම් බුබුල

“සාපේක්ෂ වගයෙන් ඩුදෙකලා සිදුවීම් වලින් වලනය වෙමින් බොලර රීලියන ගනනකට වග කියන, පද්ධතිය සොලවාලන අරඛුද නිර්මානය කරයි” යනුවෙන් වාර්තාව ගෙනභැර දක්වන්නේ මෙම තත්ත්වයයි.

එක්සත් ජනපද මූල්‍ය ප්‍රාග්ධනයේ භාරකරුවේ, තම කුපුතුවල ගේළිය ප්‍රතිචාර ගැන තැකීමින් තොරව ඒකපාර්ශවිකට ක්‍රියාකළ හැකිය යන පදනම මත වැඩි කරති. එහෙත් අවසන් විගුහයේදී එක්සත් ජනපදය තරම් ගේළිය මුදල් ප්‍රවාහයේ ප්‍රවන්ඩ හැලුපැවීම් වලට වෙනත් කිසිදු රටක් නිරාවරනය වී නැත.

එක්සත් ජනපද මූල්‍ය කුමය, විනය විසින් මිලට ගන්නා භාන්ඩාගාර බැඳුමිකර මත දැඩි ලෙස රදී ඇත. ඩිනයේ නය 2008දී දැන දේශීය නිෂ්පාදිතයෙන් සියයට 130ක මට්ටමේ පැවති අතර අද එය සියයට 200 තෙක් නැගී ඇත. මේ තත්ත්වය තුළ දැනුමත් අනතුරු ඇගවීම් නිකුත්වී ඇති එරට ඇතිවිය හැකි ප්‍රධාන නය අරඛුදයක්, එක්සත් ජනපදයෙන් අරමුදල් ඉවත්කර ගන්නා තැනට පත්වී මූල්‍ය කම්පනයක් ජනිත කළ හැකිය.

දුන්වීස් වෙල්ත් මැනේෂ්මන්විහි ප්‍රධාන ආයෝජන නිලධාරී ඇලෙක්සින්චර රුඩ්මාන් පසුගිය සතියේ මෙස් අනතුරු ඇගවීය. රට තුළ අරඛුදයකට මුහුනදීම සඳහා එක්සත් ජනපද බැඳුමිකර අතහැරීමට විනයට බලකේරුණොත්, ඩින බැංකු කුමයට ඇප දීමට ඉක්මනින් හෝ පසුව එක්සත් ජනපදයට සිදුවනු ඇත. එවන් ක්‍රියාවක් පොලී අනුපාතික ඉහළට ගොමුකර එක්සත් ජනපදය තුළ ආර්ථික කළබැඳුනියක් නිර්මානය කරනු ඇත.

මිලිටරිවාදයේ පැනැනැගීම හා ගැඹුරුවන ආර්ථික අරඛුදය අතර ද වැඩෙන අන්තර් ක්‍රියාකාරිත්වයක් දක්නට ඇත. එක්සත් ජනපදය විසින් එක දිගට දියත් කරන ලද යුද්ධ මාලාව, අවි බලයෙන් සිය සාපේක්ෂ ආර්ථික පරිභානිය ජය ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිපලයකි, එහෙත් සිරියාවට හෝ ඉරානය වැනි අනෙකුත් ඉලක්කයන්ට එරෙහි යුද්ධය, ක්ෂනිකව ම එක්සත් ජනපදය තුළට “කඩාවැදිය හැකි” මූල්‍ය අරඛුදයක් මුදාහැරීමේ හැකියාවෙන් යුක්තය.

මූල්‍ය අරඛුදයේ පස්වන වසරට එලඹුමින් තිබිය ද වඩ වඩාත් පැහැදිලි වන්නේ, ධෙන්ජ්වර ආර්ථික හා මූල්‍ය පද්ධතිය පිළිබඳ එතිහාසික අරඛුදයේ කිසිවක් විසදී නැතුවා පමණක් නොව, එය උත්සන්න වෙමින් තිබෙන බවයි. බිලියන සංඛ්‍යාත මිනිසුන් ජීවත් වන්නේ, තම හිසට ඉහළින් බැශීමාකලිස්ගේ කුඩා ලෙලදෙමින් තිබිය දී ය. ගේළිය මූල්‍ය පද්ධතිය නව ව්‍යසනයක් කරා ලුහුවා යමින් තිබිය දී එක් දිනකින් යුත්පත් කමට කඩා වැඩීමේ කර්ජනය ලඩ දෙයි.

නික් බ්‍රිමිස්